



(නවවැනි පාර්ලිමේන්තුව - පළමුවැනි සභාවාරය)

අංක 30.]

පාර්ලිමේන්තුවේ කාර්ය සටහන්

2020 නොවැම්බර් 24 අඟහරුවාදා පූ.භා. 9.30 ව

පැමිණි මන්ත්‍රීන් :

ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා, කථානායකතුමා

ගරු රංජිත් සියඹලාපිටිය මහතා, නියෝජ්‍ය කථානායකතුමා සහ කාරක සභා සභාපතිතුමා

ගරු අංගජන් රාමනාදන් මහතා, නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමා

ගරු රෝහිත අබේගුණවර්ධන මහතා, වරාය හා නාවික අමාත්‍යතුමා

ගරු මහින්ද අමරවීර මහතා, පරිසර අමාත්‍යතුමා

ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා, කෘෂිකර්ම අමාත්‍යතුමා

ගරු උදය ගම්මන්පිල මහතා, බලශක්ති අමාත්‍යතුමා

ගරු දිනේෂ් ගුණවර්ධන මහතා, විදේශ අමාත්‍යතුමා සහ පාර්ලිමේන්තුවේ සභානායකතුමා

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, වෙළඳ අමාත්‍යතුමා

ගරු එස්. එම්. වන්දුසේන මහතා, ඉඩම් අමාත්‍යතුමා

ගරු ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා, රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමා

ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා, කම්කරු අමාත්‍යතුමා

ගරු ඩග්ලස් දේවානන්දා මහතා, ධීවර අමාත්‍යතුමා

ගරු වාසුදේව නානායක්කාර මහතා, ජල සම්පාදන අමාත්‍යතුමා

ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතා, වැවිලි අමාත්‍යතුමා

ගරු (මහාචාර්ය) ජී. එල්. පීරිස් මහතා, අධ්‍යාපන අමාත්‍යතුමා

ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, මහාමාර්ග අමාත්‍යතුමා සහ ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකතුමා

ගරු ප්‍රසන්න රණතුංග මහතා, සංචාරක අමාත්‍යතුමා

ගරු සී. බී. රත්නායක මහතා, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යතුමා

ගරු වමල් රාජපක්ෂ මහතා, වාරිමාර්ග අමාත්‍යතුමා සහ අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යතුමා

ගරු ගාමිණී ලොකුගේ මහතා, ප්‍රවාහන අමාත්‍යතුමා

ගරු (වෛද්‍ය) සීතා අරඹිපොල මහත්මිය, නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන,
පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යතුමිය

ගරු ලසන්ත අලගියවන්ත මහතා, සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික
ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යතුමා

ගරු අජිත් නිවාඩ් කබිරාල් මහතා, මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය
ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යතුමා

ගරු සිරිපාල ගමලත් මහතා, මහවැලි කලාප ආශ්‍රිත ඇලවෙලි හා ජනාවාස පොදු යටිතල
පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යතුමා

ගරු (ආචාර්ය) නාලක ගොඩගේවා මහතා, නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ,
අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යතුමා

ගරු සිසිර ජයකොඩි මහතා, දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල්
සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යතුමා

ගරු අනුරාධ ජයරත්න මහතා, ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග
සංවර්ධන රාජ්‍ය අමාත්‍යතුමා

ගරු පියංකර ජයරත්න මහතා, විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපොළ විවිධාංගීකරණ
රාජ්‍ය අමාත්‍යතුමා

ගරු දයාසිරි ජයසේකර මහතා, බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය
අමාත්‍යතුමා

ගරු මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා, පොහොර නිෂ්පාදන හා සැපයුම්, රසායනික
පොහොර හා කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍යතුමා

ගරු අරුන්දික ප්‍රනාන්දු මහතා, පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික
භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යතුමා

ගරු සුසිල් ප්‍රේමජයන්ත මහතා, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ
අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යතුමා

ගරු තාරක බාලසූරිය මහතා, කලාපීය සහයෝගිතා කටයුතු රාජ්‍ය අමාත්‍යතුමා

ගරු විජිත බේරුගොඩ මහතා, දහම් පාසැල්, පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය
අමාත්‍යතුමා

ගරු ප්‍රසන්න රණවීර මහතා, වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත
ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යතුමා

ගරු නිමල් ලාන්සා මහතා, ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යතුමා

ගරු ජානක වක්කුඹුර මහතා, උක්, බඩ ඉරිඟු, කපු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත්
ඇතුළු කුඩා වැවිලි හෝග වගා සංවර්ධනය, ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන
රාජ්‍ය අමාත්‍යතුමා

ගරු විදුර වික්‍රමනායක මහතා, ජාතික උරුම, ප්‍රාසංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන
කටයුතු රාජ්‍ය අමාත්‍යතුමා

ගරු කංචන විජේසේකර මහතා, විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇති කිරීම,
ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍යතුමා

ගරු තේනුක විදානගමගේ මහතා, ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය
අමාත්‍යතුමා

- ගරු (ආචාර්ය) සරත් වීරසේකර මහතා, පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය
- ගරු ජයන්ත සමරවීර මහතා, ගුදම් පහසුකම්, බහාලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
- ගරු ශෙහාන් සේමසිංහ මහතා, සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
- ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා, ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
- ගරු කනක හේරත් මහතා, සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ හා රබර් ආශ්‍රිත හෝග වගා සහ කර්මාන්තශාලා නවීකරණය හා තේ හා රබර් අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
- ගරු ඩී. බී. හේරත් මහතා, පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය

- ගරු සෙල්වම් අබේකේකලනාදන් මහතා
- ගරු ඒ. එල්. එම්. අනාදල්ලා මහතා
- ගරු අමරකීර්ති අතුකෝරළ මහතා
- ගරු තලතා අතුකෝරළ මහත්මිය
- ගරු සම්පත් අතුකෝරළ මහතා
- ගරු තිස්ස අත්තනායක මහතා
- ගරු හෙක්ටර් අප්පුහාමි මහතා
- ගරු අශෝක් අබේසිංහ මහතා
- ගරු (ආචාර්ය) හරිනි අමරසූරිය මහත්මිය
- ගරු කුෂාර ඉදුනිල් අමරසේන මහතා
- ගරු මායාදුන්න චිත්තක අමල් මහතා
- ගරු ජේ. සී. අලවතුචල මහතා
- ගරු නසීර් අහමඩ් මහතා
- ගරු තිසකුට්ටි ආරච්චි මහතා
- ගරු යූ. කේ. සුමිත් උඩුකුඹුර මහතා
- ගරු (මේජර්) ප්‍රදීප් උදුගොඩ මහතා
- ගරු සංජීව එදිරිමාන්න මහතා
- ගරු ලලිත් එල්ලාවල මහතා
- ගරු සෙල්වරාජා කපේන්ද්‍රන් මහතා
- ගරු ගෝවින්දන් කරුණාකරම් මහතා
- ගරු ගයන්ත කරුණාතිලක මහතා
- ගරු සාගර කාරියවසම් මහතා

ගරු ගයිසාල් කාසිම් මහතා
 ගරු ජයන්ත කැටගොඩ මහතා
 ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා
 ගරු උදයන කිරිඳිගොඩ මහතා
 ගරු ජගත් කුමාර මහතා
 ගරු ගෙවිඳු කුමාරතුංග මහතා
 ගරු හීතා සමන්මලි කුමාරසිංහ මහත්මිය
 ගරු කේ. පී. එස්. කුමාරසිරි මහතා
 ගරු අ. අරචන්ද් කුමාර් මහතා
 ගරු වේලු කුමාර් මහතා
 ගරු කරුණාදාස කොඩිතුවක්කු මහතා
 ගරු ඩයනා ගමගේ මහත්මිය
 ගරු (වෛද්‍ය) උපුල් ගලප්පත්ති මහතා
 ගරු උදයකාන්ත ගුණතිලක මහතා
 ගරු කෝකිලා ගුණවර්ධන මහත්මිය
 ගරු යදාමිණි ගුණවර්ධන මහතා
 ගරු මීලාන් ජයතිලක මහතා
 ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා
 ගරු (වෛද්‍ය) කවින්ද හේමන් ජයවර්ධන මහතා
 ගරු කුලසිංහම් තිලිපත් මහතා
 ගරු ප්‍රමීත බණ්ඩාර තෙන්නකෝන් මහතා
 ගරු ෂාන් විජයලාල් ද සිල්වා මහතා
 ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා
 ගරු වාමර සම්පත් දසනායක මහතා
 ගරු එස්. ඩී. දිසානායක මහතා
 ගරු මංජුලා දිසානායක මහත්මිය
 ගරු මයන්ත දිසානායක මහතා
 ගරු රෝහණ දිසානායක මහතා
 ගරු (මේජර්) සුදර්ශන දෙනිපිටිය මහතා
 ගරු ඉසුරු දොඩන්ගොඩ මහතා
 ගරු ප්‍රේමිනාත් සී. දොලවත්ත මහතා
 ගරු ඩබ්ලිව්. එච්. එම්. ධර්මසේන මහතා
 ගරු එච්. නන්දසේන මහතා
 ගරු ගයාමාන් නවනන්ද මහතා

ගරු අසංක නවරත්න මහතා
 ගරු මනුෂ නානායක්කාර මහතා
 ගරු වාල්ස් නිර්මලනාදන් මහතා
 ගරු කිංස් නෙල්සන් මහතා
 ගරු සු. නෝගරාදලිංගම් මහතා
 ගරු බුද්ධික පතිරණ මහතා
 ගරු නිමල් පියතිස්ස මහතා
 ගරු ජගත් පූජ්‍යකුමාර මහතා
 ගරු ඩිලාන් පෙරේරා මහතා
 ගරු නිරෝෂන් පෙරේරා මහතා
 ගරු කේ. සුජිත් සංජය පෙරේරා මහතා
 ගරු ජී. ජී. පොන්නම්බලම් මහතා
 ගරු නලින් ප්‍රනාන්දු මහතා
 ගරු අශෝක ප්‍රියන්ත මහතා
 ගරු මුදිතා ප්‍රියාන්ති මහත්මිය
 ගරු සජිත් ප්‍රේමදාස මහතා, පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ නායකතුමා
 ගරු උද්දික ප්‍රේමරත්න මහතා
 ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා
 ගරු (මහාචාර්ය) රංජිත් බණ්ඩාර මහතා
 ගරු රෝහණ බණ්ඩාර මහතා
 ගරු ශාන්ත බණ්ඩාර මහතා
 ගරු සුදත් මංජුල මහතා
 ගරු එස්. එම්. මරික්කාර් මහතා
 ගරු කේ. කාදර් මස්තාන් මහතා
 ගරු ඉම්රාන් මහරුල් මහතා
 ගරු එස්. එම්. එම්. මුෂාරල් මහතා
 ගරු මොහමඩ් මුසම්මිල් මහතා
 ගරු අනුර ප්‍රියදර්ශන යාපා මහතා
 ගරු වසන්ත යාපාබණ්ඩාර මහතා
 ගරු පාඨලී වම්පික රණවක මහතා
 ගරු නිපුණ රණවක මහතා
 ගරු ඩී. වයි. ජී. රත්නසේකර මහතා
 ගරු කුමාරසිරි රත්නායක මහතා
 ගරු අලි සබිරි රනිම් මහතා

ගරු ඉෂාක් රහුමාන් මහතා
 ගරු මුජිබුර් රහුමාන් මහතා
 ගරු හර්ෂණ රාජකරුණා මහතා
 ගරු අජිත් රාජපක්ෂ මහතා
 ගරු ගුණතිලක රාජපක්ෂ මහතා
 ගරු (වෛද්‍ය) තිලක් රාජපක්ෂ මහතා
 ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතා
 ගරු රත්ජන් රාමනායක මහතා
 ගරු වරුණ ලියනගේ මහතා
 ගරු ගාමිණී වලේබොඩ මහතා
 ගරු ඉරාන් වික්‍රමරත්න මහතා
 ගරු රාජිකා වික්‍රමසිංහ මහත්මිය
 ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය
 ගරු වමින්ද විජේසිරි මහතා
 ගරු එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන මහතා
 ගරු මධුර විතානගේ මහතා
 ගරු හේෂා විතානගේ මහතා
 ගරු වන්දිම වීරක්කොඩි මහතා
 ගරු (ජනාධිපති නීතිඥ) ජයන්ත වීරසිංහ මහතා
 ගරු ඩී. වීරසිංහ මහතා
 ගරු වීරසුමන වීරසිංහ මහතා
 ගරු දිලිප් වෙදආරච්චි මහතා
 ගරු කුමාර වෙල්ගම මහතා
 ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා
 ගරු මහින්ද සමරසිංහ මහතා
 ගරු වඩ්ඩේල් සුරේෂ් මහතා
 ගරු (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා
 ගරු රවුෆ් හකීම් මහතා
 ගරු එච්. එම්. එම්. හරිස් මහතා
 ගරු (මහාචාර්ය) වරිත හේරත් මහතා
 ගරු ජයරත්න හේරත් මහතා
 ගරු විජිත හේරත් මහතා
 ගරු සමන්ප්‍රිය හේරත් මහතා
 ගරු මර්ජාන් ෆලිල් මහතා

ධම්මික දසනායක මහතා, පාර්ලිමේන්තුවේ මහ ලේකම්

නිල් ඉද්දවල මහතා, කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍යා මහ ලේකම්

කුෂානි රෝහණදීර මහත්මිය, සහකාර මහ ලේකම්

ටිකිරි කේ. ජයතිලක මහතා, සහකාර මහ ලේකම්

කල්තැබීම අනුව පාර්ලිමේන්තුව රැස්විය. කථානායකවරයා මූලාසනාරූඪ විය.

1. මහජන පෙත්සම් පිළිගැන්වීම:

- (1) (i) දෙවනගල, කරහම්පිටිගොඩ, බෙන්තාරාම විහාරයෙහි වැඩවසන පූජ්‍ය කොක්කනහර රතනසාර හිමිගෙන් ලැබුණු 2020.09.10 දිනැති පෙත්සම;
- (ii) වරකාපොල, නව රෝහල පාර, මවුන්ට් මයිකල්වත්ත යන ලිපිනයෙහි පදිංචි පී. ඒ. ගමික සම්පත් කුමාර විජේබණ්ඩාර මහතාගෙන් ලැබුණු 2020.09.14 දිනැති පෙත්සම; සහ
- (iii) රඹුක්කන, බතඹුරය, මානැලියවත්ත යන ලිපිනයෙහි පදිංචි ඩබ්ලිව්. එම්. පොඩ්මැණිකේ මහත්මියගෙන් ලැබුණු 2020.09.14 දිනැති පෙත්සම

ගරු රංජිත් සියඹලාපිටිය මහතා විසින් පිළිගන්වන ලදී.

- (2) ඉබ්බාගමුව, කිරිඳිගල්ල යන ලිපිනයෙහි පදිංචි ඩබ්ලිව්. ඩී. ලයනල් වන්දසෝම මහතාගෙන් ලැබුණු 2020.09.14 දිනැති පෙත්සම ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් පිළිගන්වන ලදී.

- (3) (i) වාද්දුව, මැද පොතුපිටිය, ගාලු පාර, අංක 287 දරන ස්ථානයෙහි පදිංචි ආනන්ද රණසිංහ මහතාගෙන් ලැබුණු 2020.09.28 දිනැති පෙත්සම;
- (ii) වාද්දුව, මහවාද්දුව, වේරගම පාර, අංක 4/1 දරන ස්ථානයෙහි පදිංචි බී. පී. සුදර්ශනී ප්‍රනාන්දු මෙනවියගෙන් ලැබුණු 2020.08.31 දිනැති පෙත්සම; සහ
- (iii) වාද්දුව, පොතුපිටිය, පූජාරාමය පන්සල අසල යන ලිපිනයෙහි පදිංචි ජේ. එච්. සුමනිපාල මහතාගෙන් ලැබුණු 2020.09.27 දිනැති පෙත්සම

ගරු ජයන්ත සමරවීර මහතා විසින් පිළිගන්වන ලදී.

- (4) (i) තලාව, ගම්බිට්ගස්වැව, ගම්මාන 02 දරන ස්ථානයෙහි පදිංචි ජී. ජී. එම්. මහින්ද කොටන්දෙනිය මහතාගෙන් ලැබුණු 2020.08.30 දිනැති පෙත්සම; සහ
- (ii) අනුරාධපුරය, සිප්පුකුලම, නෙකටුනු වැව යන ලිපිනයෙහි පදිංචි ටී.එම්. රෝහණ ශාන්ත අබේරත්න මහතාගෙන් ලැබුණු 2020.09.25 දිනැති පෙත්සම

ගරු ශෙහාන් සේමසිංහ මහතා විසින් පිළිගන්වන ලදී.

- (5) (i) මකුල්පොත, නිකවැහැර, යන ලිපිනයෙහි පදිංචි ඩී. එම්. වසන්ත දිසානායක මහතාගෙන් ලැබුණු 2020.09.25 දිනැති පෙත්සම; සහ
- (ii) මාදුරාගොඩ, නිකුල්පිටිය යන ලිපිනයෙහි පදිංචි ඩබ්ලිව්. ඒ. සුනිල් ජයසිංහ මහතාගෙන් ලැබුණු 2020.09.08 දිනැති පෙත්සම

ගරු යූ. කේ. සුමිත් උඩුකුඹුර මහතා විසින් පිළිගන්වන ලදී.

(6) නිට්ටඹුව, හුඹ්ටියාව පාර, අංක 146/1, යන ලිපිනයෙහි පදිංචි එස්. සතරසිංහ මහතාගෙන් ලැබුණු 2020.09.21 දිනැති පෙත්සම ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතා විසින් පිළිගත්වන ලදී.

(7) කෝට්ටේ, මිරිහාන, රජ මහ විහාර පාර, අංක 137/3 දරන ස්ථානයෙහි පදිංචි සමන්ප්‍රියා රුද්‍රිගු මහතාගෙන් ලැබුණු 2020.09.24 දිනැති පෙත්සම ගරු යදාමිණි ගුණවර්ධන මහතා විසින් පිළිගත්වන ලදී.

30 (10) දරන පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගය යටතේ එම පෙත්සම්, මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරන ලදී.

2. විසර්ජන (2021) පනත් කෙටුම්පත — (භයවැනි වෙන් කළ දිනය) : කාරක සභාවේදී තව දුරටත් සලකා බලන ලදී.

(කාරක සභාවේදී)

කථානායකවරයා මූලාසනාරූඪ විය.

ශීර්ෂය 101

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ගරු තිස්ස අත්තනායක මහතා ඉදිරිපත් කළ යෝජනාව, — “වැඩසටහන රුපියල් 10/- කින් අඩු කළ යුතු ය”.

(පු.හා. 11.08 ට නියෝජ්‍ය කථානායකවරයා මූලාසනාරූඪ විය.)

(අ. හා. 1.00 ට නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා මූලාසනාරූඪ විය.)

(අ.හා. 2.04 ට ගරු සංජීව එදිරිමාන්න මහතා මූලාසනාරූඪ විය.)

(අ.හා. 3.06 ට ගරු කෝකිලා ගුණවර්ධන මහත්මිය මූලාසනාරූඪ වූවා ය.)

(අ.හා. 5.06 ට කථානායකවරයා මූලාසනාරූඪ විය.)

ප්‍රශ්නය විමසන ලදින්, නිෂ්ප්‍රභ විය.

අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වෙනුවෙන් මහා මාර්ග අමාත්‍යවරයා යෝජනා කළ සංශෝධනයක් : 9 වැනි පිටුවේ 19 වැනි පේළිය ඉවත් කර ඒ වෙනුවට පහත සඳහන් අයිතමය ආදේශ කිරීමට, —

“මූලධන 2,578,700,000”

“සංශෝධනය පිළිගත යුතු ය” යන ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

“අයිතමය සංශෝධිතාකාරයෙන්, උපලේඛනයේ කොටසක් වශයෙන් තිබිය යුතු ය”, යන ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

ශීර්ෂය 101 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 418,600,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 101 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 74,200,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වෙනුවෙන් මහා මාර්ග අමාත්‍යවරයා යෝජනා කළ තවත් සංශෝධනයක් : 10 වැනි පිටුවේ 4 වැනි ඡේදය ඉවත් කර ඒ වෙනුවට පහත සඳහන් අයිතමය ආදේශ කිරීමට,—

වැඩසටහන 02	සංවර්ධන වැඩසටහන	807,700,000	817,500,000
------------	-----------------	-------------	-------------

“සංශෝධනය පිළිගත යුතු ය” යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

“අයිතමය සංශෝධිතාකාරයෙන්, උපලේඛනයේ කොටසක් වශයෙන් තිබිය යුතු ය”, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

ශීර්ෂය 201

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 201 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 90,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 201 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 11,700,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

වැඩසටහන 02 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 201 වැඩසටහන 02 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 1,369,300,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

වැඩසටහන 02 (මූලධන වියදම)

ශීර්ෂය 201 වැඩසටහන 02 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 67,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

ශීර්ෂය 202

වැඩසටහන 02 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 202 වැඩසටහන 02 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 156,900,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

වැඩසටහන 02 (මූලධන වියදම)

ශීර්ෂය 202 වැඩසටහන 02 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 39,100,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

ශීර්ෂය 203

වැඩසටහන 02 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 203 වැඩසටහන 02 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 194,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

ශීර්ෂය 203 වැඩසටහන 02 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 85,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 204 වැඩසටහන 02 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 219,200,000 මිදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 204 වැඩසටහන 02 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 98,800,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 206 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 144,800,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදිත්, සභා සම්මත විය.

ශීර්ෂය 206 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 6,800,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

ශීර්ෂය 206 වැඩසටහන 02 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 596,800,000 මදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 206 වැඩසටහන 02 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 907,600,000 මිදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 208 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 52,800,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 208 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 5,200,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

ශීර්ෂය 208 වැඩසටහන 02 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 199,700,000 මිදුල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය. යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 208 වැඩසටහන 02 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 224,300,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 209 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 91,100,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදිත්, සභා සම්මත විය.

ශීර්ෂය 209 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 14,900,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

ශීර්ෂය 209 වැඩසටහන 02 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 76,400,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 209 වැඩසටහන 02 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 226,600,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

ශීර්ෂය 401 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 182,100,000 මිදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය. යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 401 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 38,800,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 401 වැඩසටහන 02 (පුනරාවර්තන වියදම්) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 150,600,000 මිදුල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය. යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 401 වැඩසටහන 02 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 232,500,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 130 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම්) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 16,115,500,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 130 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 1,175,500,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදී, සභා සම්මත විය.

ශීර්ෂය 236

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 236 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 161,900,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදී, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 236 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 15,100,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදී, සභා සම්මත විය.

ශීර්ෂය 253

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 253 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 254,195,600,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදී, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 253 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 59,400,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදී, සභා සම්මත විය.

ශීර්ෂය 420

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 420 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 324,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදී, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 420 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 62,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදී, සභා සම්මත විය.

වැඩසටහන 02 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 420 වැඩසටහන 02 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 500,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදී, සභා සම්මත විය.

වැඩසටහන 02 (මූලධන වියදම)

ශීර්ෂය 420 වැඩසටහන 02 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 22,688,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදී, සභා සම්මත විය.

ශීර්ෂය 312

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 312 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 45,725,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

වැඩසටහන 02 (මූලධන වියදම)

ශීර්ෂය 312 වැඩසටහන 02 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 2,899,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

ශීර්ෂය 313

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 313 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 36,801,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

වැඩසටහන 02 (මූලධන වියදම)

ශීර්ෂය 313 වැඩසටහන 02 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 3,913,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

ශීර්ෂය 314

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 314 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 35,003,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

වැඩසටහන 02 (මූලධන වියදම)

ශීර්ෂය 314 වැඩසටහන 02 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 3,634,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

ශීර්ෂය 315

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 315 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 26,353,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

වැඩසටහන 02 (මූලධන වියදම)

ශීර්ෂය 315 වැඩසටහන 02 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 4,429,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

ශීර්ෂය 316

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 316 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 33,045,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 02 (මූලධන වියදම)

ශීර්ෂය 316 වැඩසටහන 02 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 3,608,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 317

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 317 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 20,257,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 02 (මූලධන වියදම)

ශීර්ෂය 317 වැඩසටහන 02 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 3,980,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 318

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 318 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 24,806,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 02 (මූලධන වියදම)

ශීර්ෂය 318 වැඩසටහන 02 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 4,058,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 319

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 319 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 29,579,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 02 (මූලධන වියදම)

ශීර්ෂය 319 වැඩසටහන 02 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 4,633,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 321

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 321 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 27,431,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදී, සහ සම්මත විය.

වැඩසටහන 02 (මූලධන වියදම)

ශීර්ෂය 321 වැඩසටහන 02 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 4,346,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදී, සහ සම්මත විය.

අ.භා. 5.56 ට පාර්ලිමේන්තුවට වාර්තා කරනු පිණිස සභාපතිවරයා මූලාසනයෙන් ඉවත්විය.

කාරක සභාව ප්‍රගතිය වාර්තා කරයි; නැවත රැස්වීම 2020 නොවැම්බර් 25 බදාදා.

3. කල් තැබීම : එකල්හි වේලාව අ.භා. 5.30 පසුකර තිබුයෙන් අද දින සභා සම්මතිය අනුව අ.භා. 5.57 ට කථානායකවරයා විසින් ප්‍රශ්නය නොවිමසා පාර්ලිමේන්තුව කල් තබන ලදී.

පාර්ලිමේන්තුව ඊට අනුකූලව, 2020 නොවැම්බර් 20 සභා සම්මතිය අනුව, 2020 නොවැම්බර් 25 බදාදා පු.භා. 9.30 වන තෙක් කල් ගියේය.